

දුරකථන:
 தொலைபேசி
 Telephone:

සභාපති
 தலைவர்
 Chairman: } (+94) 011 2556840

ලේකම්
 செயலாளர்:
 Secretary: } (+94) 011 2556831

කාර්යාලය
 कार्यालयம்
 Office: } (+94) 0112556833/0112556834

ෆැක්ස්:
 தொ.நகல்
 Fax } (+94) 011 2556836
 011 2556837

විද්‍යුත් තැපෑල
 மின்னஞ்சல்:
 e-mail } fincom@slt.net.lk



48, වරීර පාර,
 කොළඹ 04.

48, வஜிரா வீதி,
 கொழும்பு-04, சிலங்கை.

48, Vajira Road,
 Colombo 04, Sri Lanka.

මුදල් කොමිෂන් සභාව
 (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154'ප් ව්‍යවස්ථාව
 යටතේ පිහිටුවන ලදී.)

நீதி ஆணைக்குழு
 (அரசியலமைப்பின் 154' எ
 ஆய் உறுப்புரையின்கீழ் தாயிக்கப்பட்டது)

FINANCE COMMISSION
 (Established under Article 154 R
 of the Constitution)

මගේ අංක
 எனது இல: } FC/3/2/2015
 My No

ඔබේ අංක
 உமது இல: }
 Your No

දිනය
 திகதி: } 2015.05.12
 Date:

ප්‍රධාන ලේකම්

බස්නාහිර/ මධ්‍යම/ දකුණු/ උතුරු/ නැගෙනහිර/ වයඹ/ උතුරු මැද/ ඌව/ සබරගමුව පළාත

2016 වර්ෂයේ පළාත් මූලධන වියදම් අවශ්‍යතා සම්බන්ධ මාර්ගෝපදේශ

2016 වර්ෂයේ පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන අවශ්‍යතාවයන් මේ සමග අමුණා ඇති ආකෘති පත්‍රයට (Form 02) අනුව, එක් එක් ආයතනය සඳහා පිළියෙල කිරීම අවශ්‍ය වේ. මෙහිදී, ඒ ඒ ආයතනය සඳහා 2013-2017 කාල පරිච්ඡේදය ආවරණය වන පරිදි සකස් කරන ලද මධ්‍යකාලීන ආයතනික ප්‍රතිඵල රාමුවට අනුකූල වන පරිදි 2016 වර්ෂයේ ප්‍රාග්ධන අවශ්‍යතාවයන් ඉල්ලුම් කළ යුතු අතර, අපේක්ෂිත අරමුණු (Goals) ලඟා කර ගැනීම පිණිස ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘතීන් ඉදිරිපත් කළ යුතු වේ.

ඇමුණුම 1 හි සඳහන් වන එක් එක් විෂයයන් යටතේ දක්වා ඇති ප්‍රමුඛතාවය ලබා දිය යුතු ප්‍රධාන සංවර්ධන ක්ෂේත්‍රයන්වලට අනුකූල වන පරිදි මෙම ව්‍යාපෘති තෝරා ගැනීම සිදු කිරීම සඳහා ඔබගේ විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

මෙම ආකෘති පත්‍රය සම්පූර්ණ කිරීමේ දී, පසුගිය වර්ෂවල දී පළාතට ලැබුණු ප්‍රතිපාදන හා සත්‍ය වශයෙන් දරන ලද වියදම් සැලකිල්ලට ගෙන යථාර්ථවත් අයුරින් ඇස්තමේන්තු සකස් කළ යුතු වේ. අදාල ව්‍යාපෘති හඳුනා ගැනීමේ දී පහත දැක්වෙන කරුණු කෙරෙහි ද නිසි අවධානය යොමු කළ යුතු වේ.

- i. රජයේ සාර්ව හා ආංශික මට්ටමේ ප්‍රතිපත්තිවලට අනුගත වීම.
- ii. ව්‍යාපෘතිවලින් ගුණාත්මක නිමැවුම් ජනනය කිරීම තහවුරු කළ යුතු අතර, එමඟින් අපේක්ෂිත ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම පිළිබඳව වැඩි අවධානය යොමු කිරීම.
- iii. පළාතේ එක් එක් දිස්ත්‍රික්කයේ සංවර්ධන මට්ටම් අනුව සාධාරණ ලෙස අරමුදල් බෙදී යන පරිදි ව්‍යාපෘති හඳුනා ගැනීම (මේ සඳහා භාවිතයට ගත හැකි දර්ශක කිහිපයක් ඇමුණුම 2 හි දක්වා ඇත).
- iv. පළාතේ සංවර්ධනයට අදාල කැපී පෙනෙන ව්‍යාපෘති (flagship projects) හඳුනා ගැනීම.
- v. සැලසුම්කරණයේ දී හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී ජනතා සහභාගිත්වය හැකි උපරිම අයුරින් ලබා ගැනීම.

- vi. විවිධ මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ගේ දායකත්වය ප්‍රශස්ත අයුරින් ලබා ගැනීම.
- vii. වාණිජමය ක්‍රියාකාරකම් සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ප්‍රවේශය හෝ කළමනාකරණ කොන්ත්‍රාත් ක්‍රමවේදය අනුගමනය කිරීම.
- viii. නිෂ්පාදනය වර්ධනය කිරීමේ වැඩසටහන්වලදී පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ දායකත්වය පුළුල් ලෙස ලබා ගැනීම.
- ix. පෞද්ගලික ආයෝජන දිරිගැන්වීම හා ඊට අදාළ යටිතල පහසුකම් සැපයීම.
- x. පළාත් අතර හා පළාත තුළ පවත්නා සංවර්ධන විෂමතා අවම කිරීම.
- xi. භූගෝලීය වශයෙන් වෙන්ව පැවතීම නිසා අවාසිදායක තත්වයකට මුහුණ දී සිටින ගම්/ ප්‍රදේශ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වීම.
- xii. ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඇති පෙර සූදානම හා ඒවායේ ශක්‍යතාවය.
- xiii. පළාතේ භෞතික හා මානව සම්පත් විභවතාවය සහ සාපේක්ෂ වාසි ප්‍රශස්ත ලෙස උපයෝජනයට ගැනීම.
- xiv. ජාතික හා පළාත් සංවර්ධන ව්‍යාපෘතිවලින් සිදු විය හැකි ද්විකරණය වළක්වා ගැනීම.
- xv. නව වැඩවලට ප්‍රථමයෙන් පසුගිය වර්ෂවල අවිච්ඡේද වැඩ නිම කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දීම.
- xvi. ගොඩනැගිලි ඉදි කිරීමේ ව්‍යාපෘතිවලදී සැබෑ අවශ්‍යතාවය ඉක්මවා යන පරිදි ඉදි කිරීම් යෝජනා කිරීමෙන් හා අධික පිරිවැයක් සහිත ඇස්තමේන්තු සැකසීමෙන් වැලකී සිටීම.
- xvii. ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් ඉදි කිරීම ආරම්භ කිරීම වෙනුවට වර්ෂය තුළ නිම කළ හැකි වන පරිදි ගොඩනැගිලි කිහිපයක් පමණක් ඉදි කිරීමට තෝරා ගැනීම.
- xviii. මුදල් කොමිෂන් සභාව විසින් වරින් වර නිකුත් කර ඇති ප්‍රාග්ධන වියදම්වලට අදාළ මාර්ගෝපදේශ හා චක්‍රලේඛවල සඳහන් උපදෙස් අනුගමනය කිරීම.

ඉහත කරුණුවලින් අපේක්ෂා කරනු ලබන්නේ සීමිත සම්පත් ආයෝජනය කර, පළාතේ ජනතාවගේ ජීවන තත්වය නංවාලීම වේ. එබැවින්, මෙම අවශ්‍යතාවයන් ඉදිරිපත් කිරීමේ දී පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නායකත්වයෙන් විධිමත්ව සකස් කර පළාතේ දේශපාලන නායකත්වය සමග ද සාකච්ඡා කර ඉදිරිපත් කිරීම කළ යුතු වේ. නිසි පරිදි සම්පූර්ණ කරන ලද මෙම ආකෘති පත්‍රය 2015 ජූලි 15 දිනට පෙර මුදල් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන මෙන් කාරුණිකව දන්වමි.

ඩබ්.එච්.මුණසිංහ
 ලේකම්
 මුදල් කොමිෂන් සභාව

පිටපත්:

1. නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්)
2. නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්)
3. සහකාර විගණකාධිපති

**Annual Provincial Needs – 2016
Province Specific Development Grants (PSDG)**

Province:

Provincial Ministry:

Department/ Agency:

Thrust Area 1:

Goal No.	Goals	KPIs	Baseline	Target		Projects In order of priority	Need for 2016 (Rs.mn)
			2011	2015	2016		
Sub Total							

Thrust Area 2:

GoalNo.	Goals	KPIs	Baseline	Target		Projects In order of priority	Need for 2016 (Rs.mn)
			2011	2015	2016		
Sub Total							

Summary of Needs under Thrust Areas

Thrust Area	Sub Total (Rs.mn)
1	
2	
Cumulative Total	